

සහතිකවීමේ කාර්යභාරය හා
සම්බන්ධිත කේටු

04

සහතිකවීමේ කාර්යභාරය හා සම්බන්ධිත කේටු

පරිවිශේෂයේ භැඳීන්වීම

මෙම පරිවිශේෂයේ දී සහතිකවීමේ කාර්යභාරය සහ සහතිකවීමේ කාර්යභාරය හා ගැනීමේදී නළුනාගත යුතු අංශ පිළිබඳව සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකා වර්ලයේ ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන උදෑ ප්‍රමිතින් මගින් පාලනය වන මූල්‍ය සහතිකවීමේ කාර්යභාරය සහ ශ්‍රී ලංකා වර්ලයේ ගණකාධිකාරී ආයතනය නිකුත් කර ඇති ප්‍රමිති මගින් පාලනය නොවන උපදේශන සහ බිඟ සම්බන්ධිත වැනි වෘත්තිකයන් විසින් සපයනු මෙනහ් වෙනත් අදාළ දේශ්‍රාවන් අතර වෙනස තවදුරටත් සාකච්ඡා කරයි.

විෂය නිරදේශයේ බර තැබීම 5% නි



අධ්‍යාපන ප්‍රතිඵල

මෙම පරිවේශීදය අධ්‍යාපනය කිරීමෙන් අනුරූප පහත හැකියාවන් ඔබ සතු විය යුතුයි;

- සහතිකවීමේ සංක්‍රෑපය සහ සාධාරණ සහතික වීම සහ සිම්ත සහතික වීම අතර වෙනස පැහැදිලි කිරීම
- සහතිකවීමේ කාර්යභාරයක ප්‍රධාන සංරචක පැහැදිලි කිරීම සහ සංරචක සම්බන්ධ කිරීම
- සහතිකවීමේ කාර්යභාරය පිළිගැනීමේ සහ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කිරීම



4. සහතිකවීමේ කාර්යභාරය සහ සම්බන්ධිත සේවා

4.1 සහතිකවීමේ කාර්යභාරය (Assurance Engagment)

4.1.1 අර්ථ දැක්වීම

සහතිකවීමේ කාර්යකාරයක් යනු ගම් විෂය කරුණෙක් පිළිබඳ වගකිවයුතු පාර්ශවයට අමතරව අපේක්ෂිත පරිසිලකයින්ගේ විශ්වාසයින් මට්ටම ඉහළ නැංවීම සඳහා හිමෘතයකට එළුම් සඳහා ප්‍රමාණවර්ත් හා යෝග්‍ය සාක්ෂි ලබා ගැනීම සඳහා ව්‍යතිරිකායෙකු අරමුණු කරන කාර්යකාරයකි. (විය විනම්, අදාළ විෂය නැරඹා ඇති තිරින් හිරුනාගැනීමෙහි විරෝධීව ඇගයයිම හෝ තක්සේරු කිරීමේ ප්‍රතිච්චයකි.)

କରନ୍ତୁ ଯାଏ ଗ୍ରାମ ପାଇଁ ଯାଇଲୁ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

සහතිකවීමේ කාර්යභාරයක් යනු,

- වෘත්තීකයෙකු (ප්‍රායෝගිකව ගණකාධිකාරී) නිගමනයකට විළුණුන
 - විය අපේක්ෂිත පරිභෑකයින්ගේ විශ්වාසයිය මිටිවම ඉහළ තැබූම්මට අදහස් කරන
 - විෂය කරුණුක් පිළිබඳ තොරතුරු යෙන (විෂය කරුණුක් ඇගයිම හෝ මැතිම)
 - විෂය තොරතුරු යෙමු නිර්ත්‍යයකයන් යොදීමෙන් සිදුකර දීම.

නොවන තොරතුරු අපේක්ෂිත පරිභුලකයෙකුට යායාදාය යා යායාම් ය. නොවන තොරතුරු අපේක්ෂිත පරිභුලකයෙකුට යායාදාය යා යායාම් ය. මෙහේ ගණකාධිකාරවරුන් විසින් සිදු කරනු ලබන සහතිකවීමේ කාරෝගාරයකින් සාමාන්‍යයෙන් ඇඟය් වෙත්තිය ගණකාධිකාරවරුන් විසින් සිදු කරනු ලබන සහතිකවීමේ කාරෝගාරයකින් සාමාන්‍යයෙන් ඇඟය් වෙත්තිය කරනුයේ විෂය කරනු පිළිබඳ සියලු තොරතුරු සුදුසු නිර්ණායකයන් සමඟ විකාර වන්නේ ද යන්හ කරනුයේ විෂය කරනු පිළිබඳ සියලු තොරතුරු වල විශ්වසන්යත්වය වැඩි දියුණු නිර්ම තක්සේරු නිර්මය. තවද විය විෂය කරනු පිළිබඳ තොරතුරු වල විශ්වසන්යත්වය වැඩි දියුණු නිර්ම සඳහා වන අතර විමර්ශන් තොරතුරු අපේක්ෂිත පරිභුලකයෙකුගේ අවශ්‍යතා සපුරාලීමේ සම්භාවිතාව සඳහා වන අතර විමර්ශන් තොරතුරු අපේක්ෂිත පරිභුලකයෙකුගේ නියමනය මඟින් සපැයනු ලබන වැඩි දියුණු වේ. මේ සම්බන්ධියෙන්, වෙත්තිය ගණකාධිකාරවරයාගේ නියමනය මඟින් සපැයනු ලබන වැඩි දියුණු වේ. මේ සම්බන්ධියෙන්, වෙත්තිය ගණකාධිකාරවරයාගේ විශ්වසන්යත්වය මත තැබිය පැයි සහතිකවීමේ මට්ටම, අපේක්ෂිත පරිභුලකය විෂය කරනු වල විශ්වසන්යත්වය මත තැබිය පැයි සහතිකවීමේ මට්ටම, අපේක්ෂිත පරිභුලකය විෂය කරනු වල විශ්වසන්යත්වය මත තැබිය පැයි විශ්වාසයේ තරම පෙන්වුම් කරයි.

සූහතිකවීමේ කාර්යනාරය සඳහා උදාහරණ

- වනවස්ථාපිත විගණනය (බාහිර විගණනය)
 - මූල්‍ය ප්‍රකාශන සමාලෝචන කාර්යාලය
 - මූල්‍ය ප්‍රකාශන සමාලෝචන විම සහයික විම.
 - විශේෂ අරමුණු සහිත මූල්‍ය ප්‍රකාශන පිළිබඳ සහයික විම.
 - පැහැන්තර පාලනයන්හි ප්‍රමාණවල් බව පිළිබඳ සහයික විම.

- පාරිසරික කරුණු පිළිබඳ සහතික වීම.
- නියාමන අනුකූලතා පිළිබඳ වීම.
- පද්ධති විශ්වසනීයත්ව වාර්තා

4.1.2 පරමාර්ථය

සහතිකවේමේ කාර්යනාරයේ පරමාර්ථය වන්නේ තොරතුරු වල අපේක්ෂිත පරිශීලකයින්ට සහතිකයක් ලබා දීමයි. සහතිකවේමේ කාර්යනාරය වර්ග දෙකකි.

- සාධාරණ සහතිකවේමේ කාර්යනාරය (Reasonable Assurance Engagement)
- සීමිත සහතිකවේමේ කාර්යනාරය (Limited Assurance Engagement)

වෘත්තිකයෙකු සහතිකවේමේ කාර්යනාරයක් සිදු කරන විට, විය සාධාරණ සහතිකවේමේ කාර්යනාරයක් ද නැත්තෙනාත් සීමිත සහතිකවේමේ කාර්යනාරයක් ද යන්න මුළු සිටම පැහැදිලිව වටහා ගත යුතුය. මන්ද මෙය වෘත්තිකයා විසින් කරනු ලබන කාර්යයට බලපානු ඇත.

4.1.2.1 සාධාරණ සහතික වීම. (Reasonable Assurance)

සාධාරණ සහතික වීම තරමක් ඉහළ මට්ටමේ සහතිකයක් වන නමුන් විය තිරපේක්ස් (100%) සහතිකයක් නොවේ. සාධාරණ සහතික වීම මගින් වෘත්තිකයා වැරදි මතයක් ප්‍රකාශ කිරීමේ අවදානම පහල මට්ටමකට අඩු කරයි. වැරදි මතයක් ලබා දීමේ අවදානම පහල මට්ටමකට අඩු කිරීමෙන්, වෘත්තිකයාට නම/ඇයගේ මතය දිනාත්මක ස්වර්ශපයෙන් ප්‍රකාශ කිරීමට හැකි වේ. සාධාරණ සහතිකයක් ලබා දීම සඳහා, වෘත්තිකයා විසින් සැලකිය යුතු ප්‍රමාණයක පරික්ෂණ සහ ඇගයීම් සිදුකිරීමට අවශ්‍ය වේ. (උදා: වෘත්තිකයා වාර්ෂික ව්‍යුහයේ විගණනයක් සිදු කිරීම).

4.1.2.2 සීමිත සහතිකය (Limited Assurance Engagement)

සීමිත සහතික වීම යනු සාධාරණ සහතික වීමකට වඩා අඩු මට්ටමේ සහතික (මධ්‍යස්ථා සහතික කිරීම) වීමක් වේ. විය අඩු පරික්ෂණ සහ ඇගයීම් සඳහා ඉඩ ලබා දේ. විහි ප්‍රතිච්චයක් ලෙස විගණක විසින් වැරදි මතයක් ලබාදීමට වැඩි අවදානමක් ඇත. සීමිත සහතිකවේමේ කාර්යනාරයක් වැරදි මතයක අවදානම වැඩි බැවින්, වෘත්තිකයා තම මතය සාන්තාත්මක ආකාරයකින් ප්‍රකාශ කරයි.

සීමිත සහතිකවේමේ කාර්යනාරය පරමාර්ථය වනුයේ, සහතිකවේමේ කාර්යනාරයේ අවදානම කාර්යනාරයේ තත්ත්වයන් තුළ පිළිගත හැකි මට්ටමකට අඩු කිරීමයි, නමුත් අවදානම සාධාරණ සහතිකවේමේ කාර්යනාරයකට වඩා වැඩි ය. මුළු වාර්තා හෝ හිතුම් සංඛ්‍යා සමගම සම්බන්ධ වීමට සීමිත සහතිකවේමේ කාර්යනාරයට අවශ්‍ය නොවේ. ජ්‍යෙෂ්ඨ මුළු මෙය නොවන තොරතුරු, පද්ධතිය, පාලනයන් සහ භාවිතයන් සමග ද සම්බන්ධ විය හැකිය.

සීමිත සහතිකවේමේ කාර්යනාරයක් සම්බන්ධයෙන්, විගණකවරයකු පහත දැක්වෙන පරිදි සාන්තාත්මක ආකාරයකින් තම මතය ප්‍රකාශ කරනු ඇත.

"වෙනත් ආකාරයකින් විශ්වාස නොකිරීමට මා හට හේතුවක් නොමැකි නිසා මෙය සාධාරණ යයි මම විශ්වාස කරමි."

4.2 සාධාරණ සහතිකවීමේ කාර්යභාරය සහ සීමිත සහතිකවීමේ කාර්යභාරය අතර වෙනස

සාධාරණ සහතිකවීමේ කාර්යභාරය	සීමිත සහතිකවීමේ කාර්යභාරය
විභේදිකයා සාධාරණ නිගමනවලට වළැඳීම සඳහා ප්‍රමාණවත් යෝගෘ සාක්ෂි රැස් කරයි.	විභේදිකයා සීමිත නිගමනවලට වළැඳීම සඳහා ප්‍රමාණවත් යෝගෘ සාක්ෂි රැස් කරයි.
හඳුනාගත් සුදුසු තීරණයක සමඟ විෂය කරුණු සියලු ප්‍රමාණාත්මක අංශවලට අනුකූල වන බව නිගමනය කරයි.	හඳුනාගත් සුදුසු තීරණයකයන්ට අදාළව විෂය කරුණු අදාළ වන්තේ අවස්ථාවන්ට පමණක් බව නිගමනය කරයි.
ධනාන්තමක මතයක් ලබා දෙයි.	සංඛ්‍යාත්මක මතයක් ලබා දෙයි.
ඉහළ මට්ටමේ සහතිකයක් ලබා දෙයි	විගණකයකට වඩා මධ්‍යස්ථානේ හෝ පහළ මට්ටමේ සහතිකයක් ලබා දෙයි.
ප්‍රමාණවත් සුදුසු සාක්ෂි ලබා ගැනීම සඳහා ඉතා ගැඹුරු තීය පරිපාරියක් සිදු කරයි - පාලන පරික්ෂණ සහ තහවුරු පරික්ෂා	අඩු තීය පරිපාරි සිදු කරයි - ප්‍රධාන වශයෙන් විමසීම් සහ විශ්වේෂණාත්මක තීය පරිපාරි පරික්ෂණ සහ තහවුරු පරික්ෂා

සාධාරණ සහතිකවීමේ වාර්තාවක විශ්වාසනීය මට්ටම සීමිත සහතිකවීමේ වාර්තාවක විශ්වාසනීය මට්ටමට වඩා ඉහළ අයයක් ගනී. ව්‍යුහාවේ සාධාරණ සහතිකවීමේ කාර්යභාරයට අදාළ වන තවත් රෙගුලාසි සහ ප්‍රමිත තීබේ. තවද, සිදු කරන තීය පරිපාරි වඩාත් සංඛ්‍යාත්මක වන අතර රැස් කරන ලද සාක්ෂි උසස් තත්ත්වයේ තීබිය යුතුය.


සාධාරණ සහතිකවීමේ කාර්යභාරය	
වාර්ෂික ව්‍යවස්ථාපිත / බාහිර විගණකය	වාර්ෂික බාහිර විගණනය මගින් මුළු ප්‍රකාශනවල සත්‍ය හා සාධාරණත්වය පිළිබඳව පරිශීලකයන්ට සාධාරණ සහතිකයක් ලබා දේ. විගණකවරයාගේ වාර්තාව මගින් මුළු ප්‍රකාශන නිවැරදි බව සහතික තොකරයි, නමුත් එවා සාධාරණ මට්ටමින් සඳහා සහ සාධාරණ ය.

සීමිත සහතිකවීමේ කාර්යභාරය	
අපේක්ෂිත (අනාගත) මුළු තොරතුරු	සමාගමක් විසින් සකස් කර ඇති මුළු ප්‍රයෝගවල සත්‍ය හා සාධාරණත්වය පිළිබඳව වාර්තා සිරිමට පර්වයකරුවෙකුගෙන් ඉල්ල සිය හැකිය. අනාගතය පිළිබඳ තොරතුරු පිළිබඳව සාධාරණ සහතිකයක් ලබා දිය තොනැක. ව්‍යුහාවේ විය සීමිත සහතිකයක් ලබා දෙනු ඇත.
අභ්‍යන්තර පාලනයන්	සීමිත සහතිකවීමේ කාර්යභාරයක් මගින් සමාගම විසින් විනි අභ්‍යන්තර පාලනයන් හෝ අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳව සකස් කරන ලද තොරතුරු පිළිබඳව වාර්තා කළ හැකිය.
මුළු තොවන තොරතුරු	කාර්යසාධනයේ මුළුමය තොවන අංශ පිළිබඳව සමාගමක් විසින් වාර්තා කරන ලද මුළු තොවන තොරතුරු සහ ප්‍රධාන කාර්ය සාධන ද්‍රැශක සම්බන්ධයෙන් වන සීමිත සහතිකවීමේ කාර්යභාරයක්.

4.3 සහතිකවීමේ කාර්යභාරයේ මූලිකාංග (Elements of Assurance Engagement)

සහතිකවීමේ කාර්යභාරයක අංග පහක් ඇත.

1. ශ්‍රී පාරැශවය සම්බන්ධතාවය, එනම් වෘත්තිකයා, වගකිවයුතු පාරැශවය සහ අපේක්ෂිත පරිශීලකයින්.
2. සුදුසු විෂය කරුණු.
3. උච්ච නිර්ණ්‍යක.
4. නිගමනයට සහාය දැක්වීමට ප්‍රමාණවත්, යෝග්‍ය සාක්ෂි.
5. නිගමනය ලිඛිත වාර්තාවක් තුළ අඩංගු විය යුතුය./සහතික වීමේ වාර්තාව



මෙම සහතිකවීමේ කාර්යභාරයේ අංග පහ මතක තබා ගත හැකි වික් ක්‍රමයක් නම් CREST හාට්තා කිරීමයි.

	අංගය	විස්තරය
C	Criteria / නිර්ණ්‍යක	නිර්ණ්‍යක යනු මතයක් කරා ලැබා වීම සඳහා විෂය කරුණු ඇයයිමට ලක් කරන මිනුම් ය. මෙම නිර්ණ්‍යකයන් විෂය කරුණු වල ස්වභාවය මත රඳා පවතී.
R	Report / වාර්තාව	වෘත්තිකයා තම මතය අපේක්ෂිත පරිශීලකයාට සහතිකවීමේ වාර්තාවකින් ඉදිරිපත් කරයි.
E	Evidence / සාක්ෂි	විෂය කරුණු සම්බන්ධයෙන් ලබා දී ඇති මතයට සහය දැක්වීම සඳහා ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි රැස් කිරීම අවශ්‍ය වේ.
S	Subject Matter / විෂය කාරණය	වගකිව යුතු පාරැශවය විසින් සකස් කරන උද තහවුරු කළ යුතු දත්ත මෙයයි. විය ඕනෑම ආකාරයක මුල්‍ය හෝ මුල්‍ය නොවන කාර්යභාරයක්, ශ්‍රීයාවලි හෝ හැසිරීමක් විය හැකිය.
T	Three Party Relationship / පාරැශවයන් තුනකගේ සම්බන්ධතාවය	පාරැශව තුනට ඇතුළත් වන්නේ: <ul style="list-style-type: none"> • අපේක්ෂිත පරිශීලකයා • වෘත්තිකයා/පරිවයකරු • වගකිවයුතු පාරැශවය (කළමනාකරණය)

ඉහත අංගයන් එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද?

සහතිකවීමේ කාර්යභාරයකට වෙනම පාරැශව තුනක් සම්බන්ධ වේ, පරිවයකරුවකු, වගකිවයුතු පාරැශවයක් සහ සහතිකවීමේ වාර්තාවේ අපේක්ෂිත පරිශීලකයන් වේ. නිගමනයකට වළඳීම සඳහා පරිවයකරුවින් බාරගෙන සිටින තොරතුරු සම්බන්ධයෙන් වගකිව යුතු පාරැශවය වගකිව යුතුය. වගකිවයුතු පාරැශවය

නැරඹෙනට අවම වශයෙන් වික් අපේක්ෂිත පරිශීලකයෙකු සිටි. වගකිවයුතු පාර්ශවය සහ පරිච්‍යකරුවකු අතර සුදුසු සම්බන්ධතාවයක් පවතින බව සහතික කිරීම සඳහාත්, වික් වික් පාර්ශ්වයේ වගකීම පිළිබඳ පොදු අවබෝධයක් සඳහා පදනමක් ඇති කිරීම සඳහාත් වගකිවයුතු පාර්ශවයේ වගකීම් සඳහා පිළිගැනීම අත්‍යවශ්‍ය වේ.

සහතිකවීමේ කාර්යභාරයක විෂය කරුණු බොහෝ ආකාර ගත හැකිය. යෝග්‍ය විෂය කාරණයක්,

- හඳුනාගත හැකි, හඳුනාගත් කිරීමායකයන්ට අනුකූලව ස්ථාවර ඇගයීමක් හෝ මිනුම් කිරීමේ හැකියාව පැවතිය යුතුය හා,
- සාධාරණ සහතිකවීමකට හෝ සීමිත සහතිකවීමේ කිගමනයකට වළැඳීම සඳහා ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි රෝස් කිරීමේ ක්‍රියා පරිපාලනවලට යටත් කළ හැකි විය යුතුය.

සුදුසු නිරීමායකයන් අවශ්‍ය වන්නේ ඒවා විෂය කරුණු සාධාරණ ලෙස ඇගයීම හෝ මැනීම සඳහා යොමු රාමුවක් සැපයීම නිසාවෙති.

4.3.1 පාර්ශවයන් තුනකගේ සම්බන්ධතාවය

SLSAE 3000 (සංශෝධන) මගින් අවශ්‍ය කරන සහතිකවීමේ කාර්යභාරයක අංග පහෙන් විකක් ලෙස පාර්ශවයන් තුනකගේ සම්බන්ධතාවය දැක්වීය හැකිය. සාමාන්‍යයන් මෙම පාර්ශවයන් වන්නේ සාමාන්‍යයන්: වගකිවයුතු පාර්ශවය, පරිශීලකයින් සහ පරිච්‍යකරු ය. මෙනිදී අපි ඔවුන්ගේ භූමිකාවන්, කාර්යභාරයක් සිදු කරන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න ගෙනහැර දක්වමු.

වගකිවයුතු පාර්ශවය මෙහෙයුම් සිදු කරීම හෝ පරිශීලකයින්ගේ ප්‍රයෝගනය සඳහා හෝ අදාළ තොරතුරු සපයයි. සහතිකය ඉල්ලා සිටින විෂය කරුණු සම්බන්ධයෙන් මෙම පාර්ශ්වය වගකිවයුතුය.

පරිශීලකයින් සාමාන්‍යයන් වගකිවයුතු පාර්ශවයේ සේවාවන්, වන්කම් හෝ තොරතුරු බඩුනන් වේ. පරිශීලකයින් සාමාන්‍යයන් වගකිවයුතු පාර්ශවයක් අතර සම්බන්ධතාවය යුදෙක් වික් ආකාරයක් සමඟර අවස්ථාවලදී පරිශීලකයින් සහ වගකිවයුතු පාර්ශවයක් අතර සම්බන්ධතාවය යුදෙක් වික් ආකාරයක් සමඟර අවස්ථාවලදී පරිශීලකයින් යන වගකිවයුතු පාර්ශවයේ ක්‍රියාකාරකම් වලට බලපාන පාර්ශවයන් ය. නොවිය හැකිය. පරිශීලකයින් යන වගකිවයුතු පාර්ශවයේ ප්‍රයෝගනය සඳහා නිශ්චිත ක්‍රියාකාරකම් සිදු කිරීම වනාපාරක සන්දර්භයක් තුළ, පරිශීලකයින් ඔවුන්ගේ ප්‍රයෝගනය සඳහා නිශ්චිත ක්‍රියාකාරකම් සිටිය හැකිය. සුදුසු අවස්ථාවලදී, සඳහා වගකිවයුතු පාර්ශවය සමඟ ගිවිපූම්‍යත සම්බන්ධතාවයක සිටිය හැකිය. සාමාන්‍ය අවස්ථාවලදී, සඳහා වගකිවයුතු පාර්ශවය සමඟ ගිවිපූම්‍යත සම්බන්ධතාවය සිටිය හැකිය. හාවිතා කරන වගකිවයුතු පාර්ශවයේ මෙහෙයුම් සම්බන්ධයෙන් පරිශීලකයින්ට තොරතුරු ලැබිය හැකිය. හාවිතා කරන වගකිවයුතු පාර්ශවයේ මෙහෙයුම් විරුද්‍ය විෂය හෝ වගකිවයුතු පාර්ශවය විසින් සපයන ලද ලද තිරීමායක වෙනස් කරනු ලබන්නේ මෙහෙයුම් විරුද්‍ය හෝ වගකිවයුතු පාර්ශවය විසින් සපයන ලද තිරීමායක වෙනස් විසින් සංඛ්‍යාව සහ තොරතුරු වාර්තා කිරීමට අවශ්‍ය ආකාරය අනුව ය. සහතිකවීමේ තොරතුරු, පරිශීලකයින් සංඛ්‍යාව සහ තොරතුරු වාර්තා සිටිමට අවශ්‍ය ආකාරය අනුව ය. සහතිකවීමේ තොරතුරු, සිදු කිරීමේ අවශ්‍යතා සමඟ වෘත්තිකයා විකාර වන අතර වගකිවයුතු පාර්ශවයේ පිරිස් භා තොරතුරු, වාර්තා කිරීමේ අවශ්‍යතා සමඟ වෘත්තිකයා විකාර වන අතර වගකිවයුතු පාර්ශවයේ පිරිස් භා තොරතුරු, පරිශීලකයින් ඇතිර් පාර්ශවයන් සඳහා ද සුදුසු ප්‍රවේශයක් ඇති බව සහතික කරයි. අදාළ නම්, පරිශීලකයින් ඇතුළු බාහිර පාර්ශවයන් සඳහා ද සුදුසු ප්‍රවේශයක් ඇති බව සහතික කරයි. සම්බන්ධ වන පාර්ශවය ක්‍රියාත්මක සහ ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව වෘත්තිකයාගේ වගකීම් සම්බන්ධ වන පාර්ශවය විනය වේ. යම් තාක් දුරට, විම වගකීම් සහ අවශ්‍යතා මෙහෙයුවනු ලබන්නේ වගකිව යුතු පාර්ශවය, වෙනය වේ. යම් තාක් දුරට, විම වගකීම් සහ අවශ්‍යතා මෙහෙයුවනු ලබන්නේ වගකිව යුතු පාර්ශවය, පරිශීලකයින් හෝ දෙදෙනාම ද යන්න මත ය. කාර්යභාරයක් හාර ගැනීමේද භාරදීමේ ස්වභාවය ඇතුළුව පරිශීලකයින් හෝ දෙදෙනාම ද යන්න විනය වේ.

වගකීම් සුදුසු මට්ටමකට අර්ථ දක්වා තිබේද යන්න වෘත්තිකයා ස්වභාව වගකීම් සම්බන්ධ වගකිවයුතු පාර්ශවයක් හෝ පරිශීලකයින් හෝ සමඟ අවස්ථාවලදී දෙදෙනාම වෘත්තිකයා සිටිම සාර්ථකතාය කිරීම කර ගත හැකිය. සෑම අවස්ථාවකම වෘත්තිකයාගේ ස්වභාවනත්වය තක්සේරු කිරීම සහ නිර්පාත්‍ය කිරීම අවශ්‍ය වේ.

4.3.2 විෂය කරුණ (Subject Matter)

යොග විෂය කරුණක් යනු සහතිකවීමේ කාර්යභාරයක අංග පැහෙත් විකාසි.

4.3.2.1 විෂය කරුණ හඳුනා ගැනීම

විෂය කරුණක් විවිධ ස්වරූපයන් නෑ. වෘත්තිකයා සහතිකවීමේ කාර්යභාරයක් සිදුකරන විට විෂය කරුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් බව ගැනීම අත්‍යවශ්‍ය වේ. පරිශ්‍යුතකයින් විෂය කරුණ කෙරෙනු කරුණ පිළිබඳ දක්වන්නේ ඇයිද යන්න සහ ඒ සඳහා ඕවුන් දක්වන සම්බන්ධතාවය මෙයට ඇතුළත් වේ. උන්දුවක් දක්වන්නේ ඇයිද යන්න සහ ඒ සඳහා ඕවුන් දක්වන සම්බන්ධතාවය මෙයට ඇතුළත් වේ. විෂය අවබෝධයක්, සම්බන්ධතාවයේ විෂය කරුණ අරමුණු සඳහා සුදුසු ද යන්න සහ පරිශ්‍යුතකයින් විවිධ අවබෝධයක්, සම්බන්ධතාවයේ විෂය කරුණ අරමුණු සඳහා සුදුසු ද යන්න බලපායි. විඛිවින් වෘත්තිකයා සහතිකවීමේ තිගමනය සුදුසු සන්දර්භයක් තුළ තෝරා ගැනීමේ ගැනීමේ සහ කාර්යභාරයක් හාර ගැනීමේ සලකා බලනුයේ විෂය කරුණ තියි ලෙස ඇත්තා දක්වා තිබේද යන්න සහ කාර්යභාරයක් හාර ගැනීමේ සලකා බලනුයේ ඇතුළත් යන්නයි.

විෂය කරුණ පිළිබඳ සහතිකවීමේ කාර්යභාරයක් කිරීමට විකාර වීමට පෙර ඔහු හෝ ඇය අභ්‍යන්තරයෙහි පිළිබඳ සහතිකවීමේ කාර්යභාරයක් සිදු කිරීමේදී, විෂය කරුණ පිළිබඳ තොරතුරු ගුණාත්මක හා ප්‍රමාණාත්මක, අරමුණු හා විෂයානුබද්ධ, වෙතිහාසික හා අනාගත පිළිබඳ තොරතුරු ගුණාත්මක හා ප්‍රමාණාත්මක, අරමුණු හා විෂයානුබද්ධ, වෙතිහාසික හා අනාගත අලේක්ෂා සහ විය යම් කාලයකට සම්බන්ධ යන්න හෝ යම් කාල පරිවේශීයයක් ආවරණය කරයිද යන්න ඇතුළත් වේ. විඛිවින්, සහතිකවීමේ කාර්යභාරයක් සිදු කිරීමේදී, විෂය කරුණ හඳුනාගත හැකි යන්න ඇතුළත් වේ. විඛිවින්, සහතිකවීමේ කාර්යභාරයක් සිදු කිරීමේදී, විෂය කරුණ හඳුනාගත හැකි ද යන්න තිර්ණායකයන්ට අනුකූලව තිර්ණායකයන් ඇගයිමට හෝ මැයිමට හැකියාවක් විඛිවිද යන්න පරිවාකරණවකු සලකා බලයි. තවද සාක්ෂි බව ගැනීමේ හැකියාව පවතින යන්න සලකා බලයි.

විය හමුවේ, විෂය කරුණ "හඳුනා ගැනීම" කිසිදු අනියෝගයක් ලෙස නොපෙනේ. කෙසේ වෙතත්, විෂය කරුණ තියාවලියක් වන විට පාලනයන් රෙසක් හෝ යම් කාල සීමාවක් තුළ ආයතනයක් විසින් තිරි මාලාවක් සමඟ අනුකූල වන විට, විෂය කරුණ පිළිබඳ සවිස්තරණයක් පරිශ්‍යුතකයින්ට බව දිය යුතුය. සහතිකවීමේ මතයට යටත් වන අභ්‍යන්තරයා පාලනයන් හෝ අනුකූලතාවයේ අංගයන් සියලු පරිශ්‍යුතකයින්ට හඳුනාගත හැකි බවට සැම්මුකට පත්වේ.

විෂය කරුණ වල ලක්ෂණ සහතිකවීමේ වර්ගයට බලපායි. වෙශේෂීම තොරතුරු තක්සේරු කිරීම, සාක්ෂි විස්තරක් කිරීම සහ අවසානයේ සහතිකවීමේ තිගමනය යන තිර්ණායකයන්ට බලපායි. සුදුසු නම්, සහතිකවීමේ වාර්තාව වාර්තාවේ අපේක්ෂිත පරිශ්‍යුතකයින්ට විශේෂ අභ්‍යන්තරයක් දක්වයි.

සුදුසු විෂය කරුණ	උදාහරණ
වෙතිහාසික මූල්‍ය ප්‍රකාශන	මූල්‍ය ප්‍රකාශනය
මූල්‍ය නොවන කාර්ය සාධනය	මෙහෙයුමක කාර්යක්ෂමතාව හෝ එලඹායිතාවයට අභ්‍යන්තරයක් ප්‍රධාන කාර්ය සාධන දැරුණක
පද්ධතිය සහ ක්‍රියාවලි	පද්ධතියේ එලඹායිතාවය පිළිබඳව වගක්වයුතු පාර්ශවයක් විසින් කරන ලද ප්‍රකාශනයන්
හැකිරීම	තිරි මාලාවක් හෝ වර්ගය දරීම පද්ධතියකට අනුකූල වීම පිළිබඳව වගක්වයුතු පාර්ශවයක් විසින් කරන ලද ප්‍රකාශනයන්

4.3.3 සුදුසු තිර්ණායක (Suitable Criteria)

4.3.3.1 තිර්ණායක යනු මොනවාදී?

"අභ්‍යන්තර විෂය කරුණ මැයිමට හෝ ඇගයිමට හාවිතා කරන මිණුම් සලකුණු"ය. "අභ්‍යන්තර විෂය කරුණ මැයිමට හාවිතා කරන තිර්ණායක වේ. තිර්ණායක යනු විෂය කරුණ මැයිමට හෝ ඇගයිමට හාවිතා කරන මිණුම් සලකුණු වේ. තිර්ණායක විධීමන් වියහැකිය, උදාහරණයක් ලෙස මූල්‍ය වාර්තාව වාර්තාකරණ ප්‍රමිත්, විනෑම තියියක් සහ තියාමනයක් හෝ ගෝලීය වාර්තාකරණ දැරුණක (GRI) වැනි වෙනත් මාර්ගෝපදේශ විය හැකිය.

නිශ්චිත නිර්ණ්‍යකයන්ට අනුකූලව තක්සේරු කරන ලද විෂය කරුණු පිළිබඳ සමස්ත නිගමනයක් ප්‍රකාශ කිරීම සඳහා සහතිකවීමේ කාර්යභාරය වෘත්තිකයාට අවශ්‍ය වේ. වෘත්තිකයා තම නිගමනයට විශ්වාසීම සඳහා විෂය කරුණු තක්සේරු කර ඇති ආකාරය අවබෝධ කර ගැනීම සඳහා නිර්ණ්‍යකයන් කාර්යභාරයේ පාර්ශවයන්ට සහ සහතිකවීමේ වාර්තාව පිළිගත් බෙන්නන්ට සහාය වේ. නිර්ණ්‍යකයන් විෂය කරුණු මත රඳු පවතින අතර නිශ්චිත ක්‍රියාත්මක සඳහා දැනටමත් ස්ථාපිත කර හෝ සංවර්ධනය කර ඇත.

සුදුසු ස්ථාපිත නිර්ණ්‍යක නොමැති කාර්යභාරයන් සඳහා නිර්ණ්‍යක විශේෂයෙන් සංවර්ධනය කළ හැකිය. මෙම අවස්ථාවෙහිදී, පහත සාකච්ඡා කර ඇති ඉක්ෂණ හාවිතා කරමින් කාර්යභාරයේ නිශ්චිතවම සංවර්ධන නිර්ණ්‍යකයන් "අරමුණු සඳහා සුදුසු ද" යන්න සලකා බලයි. යම් යම් තත්ත්වයන් යටතේ, කාර්යභාරය සිදු කිරීමට යාමට පෙර නිර්ණ්‍යක ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා 'වගකිවයුතු පාර්ශවය' සමඟ ද, සුදුසු අවස්ථාවල දී පරිශ්‍රිතයෙන් සමඟ ද සාකච්ඡා කිරීම වෘත්තිකයාට සලකා බැඳුය හැකිය.

සහතිකවීමේ වාර්තාවේ හඳුනාගෙන ඇති සියලුම අපේක්ෂිත පරිශ්‍රිතයන්ට නිර්ණ්‍යක තීඩිය යුතුය. ස්ථාපිත නිර්ණ්‍යක බොහෝ විට පොදුවේ ලබා ගත හැකිය. නිර්ණ්‍යක පොදුවේ ලබා ගත නොහැකි නම්, උදාහරණයක් ලෙස ඒවා ගිවිසුමක් යටතේ ඇති හෙයින්, සහතිකවීමේ වාර්තාවට ප්‍රවේශ විය හැක්කේ කාරිද යන්න බලපායි.

අන්තර්ගත පාලනයේ මෙහෙයුම් එලඹායිතාවය පිළිබඳ වාර්තා කිරීමේදී, නිර්ණ්‍යක පදනම් වී ඇත්තේ ස්ථාපිත අන්තර්ගත පාලන රාමුවක් හෝ ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති තනි පාලන අරමුණු මත ය. විකල්පයක් ලෙස, අනුකූලතාවය පිළිබඳ වාර්තා කිරීමේදී, නිර්ණ්‍යක අදාළ වන තීතිය, නියමනය හෝ ගිවිසුම විය හැකිය.

4.3.3.2 සුදුසු නිර්ණ්‍යකයක ඉක්ෂණ

- අදාළත්වය:** සහතිකවීමේ වාර්තාවේ අපේක්ෂිත පරිශ්‍රිතයෙන් විසින් තීරණ ගැනීමට සහාය වන නිගමනවලට අදාළ නිර්ණ්‍යක දායක වේ.
- සම්පූර්ණත්වය:** කාර්යභාරයේ තත්ත්වයන්හි සහ්යුත්වය තුළ නිගමනවලට බලපාන අදාළ සාධක මග නොහැරෙන විට නිර්ණ්‍යක ප්‍රමාණවත් තරම් සම්පූර්ණ වේ. සම්පූර්ණ නිර්ණ්‍යක අතර, අදාළ අවස්ථාවන්හිදී, ඉදිරිපත් කිරීම සහ අනාවරණය කිරීම සඳහා වන මිනුම් සලකනු හෝ ක්‍රියාත්මක වන පද්ධති සහ පාලනයන් පිළිබඳ සාධාරණ විස්තරයක් ඇතුළත් වේ.
- විශ්වසනීයත්වය:** විශ්වසනීය නිර්ණ්‍යකයන් සමාන සුදුසුකම් ලත් වෘත්තිකයන් විසින් සමාන තත්ත්වයන් තුළ හාවිතා කරන විට අදාළ, ඉදිරිපත් කිරීම සහ අනාවරණය කිරීම අභුත්ව විෂය කරුණු සාධාරණ ලෙස ඇගයීමට හෝ මැතිමට ඉඩ දෙයි.
- මධ්‍යස්ථානය:** පක්ෂග්‍රාහී නොවන නිගමනවලට මධ්‍යස්ථාන තීරණය දායක වේ.
- තේරුම් ගැනීමේ හැකියාව:** තේරුම් ගැනීමේ හැකියාව වෘත්තිකයාට පැහැදිලි, විස්තීර්ණ සහ සැලකිය යුතු ලෙස වෙනස් අර්ථකරන ව්‍යුත් නොවන නිගමනවලට දායක වේ.

4.3.4 ප්‍රමාණවත් හා යොශ්‍ය විගණන සාක්ෂි (Sufficient and Appropriate Audit Evidence)

විෂය කරනු ඇදාළ නිර්ණ්‍යකයන් සපුරාලත්නේද හැතහැති ප්‍රමාණවත්මක සාවධන ප්‍රකාශනයන්ගේ න් නොරු යන්න පිළිබඳව ප්‍රමාණවත් හා යොශ්‍ය සාක්ෂි ලබා ගැනීම, සඳහා වෘත්තිකයා වෘත්තිය සංරාය දූෂ්ඨියක්න් යුතු ආක්ර්‍යයක් ඇතිව සහතිකවීමේ කාර්යභාරය සැලසුම් කර ක්‍රියාත්මක කරයි. විෂය කරුණු පිළිබඳව වෘත්තිකයාට තම වෘත්තිය තීන්දුව ලබා ගැනීමට ඉඩ දීම සඳහා, සහතිකවීමේ වෘත්තිකයාට ඇති සාක්ෂි ප්‍රමාණවත් සහ යොශ්‍ය විය යුතුය.

- ප්‍රමාණවත් බව - ප්‍රමාණවත් තරම් සාක්ෂි ප්‍රමාණයක් තීඩිය යුතුය.
- යොශ්‍ය බව - ප්‍රමාණවත් ගුණාත්මක බවක් තීඩිය යුතුය.

මුලික රිතියක් ලෙස, අවවාහනම වැඩි වූ විට වැඩි සාක්ෂි ප්‍රමාණයක් ලබා ගත යුතුය. කෙසේ වෙතත් අවශ්‍ය සාක්ෂි ප්‍රමාණය ද එහි ගුණාත්මකභාවය මත රඳු පවතී. විගණන සාක්ෂි ඉතා විශ්වාසදායක වන විට අධි සාක්ෂි ප්‍රමාණයක් අවශ්‍ය වේ.

සාක්ෂි වල විශ්වසනීයත්වය රඳු පවතින සාධක

- සාක්ෂි ස්වාධීන මුලාශ්‍රයකින් විනම් පිළියෙල කළ පුද්ගලයාගෙන්ම ලබා ගන්නා විට සාක්ෂි වඩාත් විශ්වාසදායකය.
 - සාක්ෂි වකුව ලබා ගත් අවස්ථාවන්ට වඩා සංප්‍රවම සහතිකවේමේ වෘත්තීකාය විසින් රැස් කරන තිබූ එය විශ්වාසදායකය
 - සාක්ෂි වාචික ස්වර්ණපයට වඩා ලිඛිතමය ස්වර්ණපයෙන් ඇති විට විශ්වාසදායක ය.
 - මුළු ලියකියවිලි මගින් සපයන සාක්ෂි පිටපත් හෝ වෙනත් ආකාරයක සාක්ෂි වලට වඩා විශ්වාසදායකය.
 - වඩා ගක්තිමත් අභ්‍යන්තර පාලන තුමසක් යටතේ සාක්ෂි ලබා ගත් විට සාක්ෂි වඩාත් විශ්වාසදායකය.

ප්‍රමාණාත්මක සාවදන ප්‍රකාශන ඇතිවිමේ අවදානම (Risk of Material Misstatement)

"କ୍ରାନ୍ତିକାରୀ ଜ୍ଞାନ କିମ୍ବା ପେର ଲିଖି କରିଛୁ ତାର ଅମାର୍ତ୍ତାରେ କୁଳ ଅକ୍ଷାଂଖ ଆଚାରୀଙ୍କ ପାଇଁରେମେ ଅଭିନାଶିତ୍ତ" ।

සාක්ෂි සහිතව, පර්වයකරුවෙකු අරමුණු කරන්නේ විෂය කරනු හෝ විෂය තොරතුරු පිළිබඳ තුළදූ නිගමනයක් නිකුත් කිරීමේ අවදානම අඩු කිරීමයි. මෙය සහයිකවීමේ කාර්යභාරයේ අවදානම ලෙස හැඳුන්වේ. හඳුනාගන් වැරදි සහ විංචා ප්‍රමාණාත්මකයි යන්න නිර්ණ්‍ය කිරීම සඳහා, වෘත්තිකය ඔවුන්ගේ නිගමනයට ප්‍රමාණාත්මක හාවය සලකා බලයි. වික් වික් කාර්යභාරයන් වලදි මෙම ප්‍රමාණාත්මක හාවය වෙනස් වේ. මෙය නිර්ණ්‍ය සඳහා පරිශීලක අවශ්‍යක සහ පරිශීලකයින් ත්‍රියා කරන ආකාරය වෙනස් කළ හැකිද යන්න පිළිබඳ ප්‍රථම් අවබෝධයක් අවශ්‍ය වේ.

4.4 සහතිකවීමේ කාර්යභාරය භාර ගැනීමේදී සහ කළමනාකරණය කිරීමේදී ප්‍රධාන අංශ සහ අවශ්‍යතා

කාර්යනාලය හාර ගැනීමේ ක්‍රියාවලිය සහ සහතිකවීමේ කාර්යනාලය කළමනාකරණය නිර්ම පහත පරිදි වේ.

- සඳුවාරාත්මක හා තත්ත්ව පාලන අවශ්‍යතාව
වෘත්තිකයා/පරිචයකරු
 - ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද වෘත්තිය ගණකාධිකාරීවරුන් සඳහා වන ආචාරයටම පද්ධතියේ A සහ B කොටස්වල අවශ්‍යතාවයට අනුකූල වීම
 - ශ්‍රී ලංකා ගණකාධිකරණය ශිල්පීය ආයතනය (AATSL) විසින් නිකුත් කරන ලද ආචාරයටම පද්ධතියට අනුකූල වීම
 - තත්ත්ව පාලන ක්‍රියා පරිපාලී ක්‍රියාත්මක කිරීම
 - කාර්යකාර්ය හාර ගැනීම සහ අඩංගුතාවය
වෘත්තිකයා සලකා බැලුය යුතු වන්නේ,
 - විෂය කරනු ඇල්පේෂීත පරිභෑලකයින් හැර වෙනත් පාර්ශවයක වගකීම ද යන්න.
 - කාර්යකාරයේ නියෝගීමට නියමිත පුද්ගලයින්ට අවශ්‍ය වෘත්තිය නිපුණතා සාමූහිකව ඇති බව.

- කාර්යභාරය සැලසුම් කිරීම සහ ඉටු කිරීම.
 - සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු;
 - කාර්යභාරයයේ කොන්දේසි
 - විෂය කරුණු වල ලක්ෂණ සහ හඳුනාගත් නිර්ණ්‍යක
 - ලබා ගත හැකි සාක්ෂි ප්‍රහවය
 - වෘත්තිකයාගේ ආයතනය සහ විශි පරිසරය පිළිබඳ අවබෝධය
 - අපේක්ෂිත පරිශීලකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා
 - විශේෂයෙන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය, මැදිහත්වීම පිරිස් හා විශේෂය අවශ්‍යතා
- විෂය කරුණු වල යෝගසතාවය තක්සේරු කිරීම.
 - සුදුසු විෂය කරුණු;**
 - හඳුනාගත හැකි විය යුතුය.
 - හඳුනාගත් නිර්ණ්‍යකයන්ට විරෝධව ඇගයීමට ලක් කළ හැකි විය යුතුය.
 - විෂය කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් හා යෝග විගණන සාක්ෂි ලබා ගත හැකිද යන්න සලකා බැලිය යුතුය.
- නිර්ණ්‍යකවල යෝගසතාවය තක්සේරු කිරීම.
 - හාරිතයට ගත යුතු නිර්ණ්‍යක සුදුසු දැයි පරිවයකරුවන්ට මුළුක දැනුමක් තිබිය යුතුය.
- ප්‍රමාණාත්මකසතාවය සහ සහතිකවීමේ කාර්යභාරයයේ අවදානම.
 - නිගමනයට පදනම් කර ගැනීම සඳහා ප්‍රමාණවත් යෝග සාක්ෂි ලබා ගත යුතුය. එම සඳහා වෘත්තිකයා කළ යුත්තේ;
 - විෂය කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
 - ප්‍රමාණාත්මක සාවදා ප්‍රකාශන ඇතිවීමේ අවදානම තක්සේරු කිරීම.
 - තක්සේරු කළ අවදානමට ප්‍රතිචාර දැක්වීම.
 - හඳුනාගත් අවදානම් සමග පැහැදිලිව සම්බන්ධ වී ඇති වැඩිදුර විගණන ක්‍රිය පරිපාරි සිදු කිරීම.
 - සාක්ෂි වල ප්‍රමාණවත් බව සහ යෝගසතාවය තක්සේරු කිරීම.
- ලේඛනගතකරණය
 - සහතිකවීමේ වාර්තාවට වැදගත් වන කරුණු සහ වෘත්තිය ප්‍රමිතින් (ශ්‍රී ලංකා සහතිකවීමේ කාර්යභාරය ප්‍රමිති / Sri Lanka Standard on Assurance Engagement) ට අනුකූලව කාර්යභාරය සිදු කරන ලද බව ලේඛනගත කළ යුතුය.
- සහතිකවීමේ වාර්තාව සහස් කිරීම
 - සහතිකවීමේ වාර්තාවේ දක්වා ඇති නිගමනයට සහාය වීම සඳහා ප්‍රමාණවත් සුදුසු සාක්ෂි ලබාගෙන තිබේද යන්න වෘත්තිකයා නිගමනය කළ යුතුය.

- b. සහතිකවීමේ වාර්තාව ලිඛිතව විය යුතු අතර විෂය කරුණ පිළිබඳ වෘත්තිකයාගේ තිගමනය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් අඩංගු විය යුතුය.

4.5 අදාළ සේවා (Related Services)

4.5.1 අදාළ සේවා

ශ්‍රී ලංකා වර්තන් ගණකාධිකාරී ආයතනය විසින් නීතුත් කරනු ලබන ප්‍රමිතින්ට අනුකූලව පාලනය වන සහතිකවීමේ කාර්යභාරයක් නොවන මෙම සේවාව සේවාදායකයෙහි සඳහා වෘත්තිකයාට සඡනයි. සහතිකවීමේ කාර්යභාරයක ලක්ෂණ පැහැදිලි කර ඇති අතර, අදාළ සේවා යනු මේ සියලු ලක්ෂණ නොමැති කාර්යභාරයකි. වෘත්තිකයන් විසින් සපයනු ලබන අදාළ සේවාවන් සමහරක් පහතින් ලැයිස්තු ගත කර ඇත.

1. විකාර වූ ක්‍රියා පරිපාලි යනු සේවාදායකයා සහ වෘත්තිකයා සම්බන්ධ කාර්යභාරයන්ය.
2. මූල්‍ය ප්‍රකාශන සම්පාදනය කිරීම සඳහා කාර්යභාරයන්.
3. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතුත් කරන ලද සංයුත්ත පාලන නියෝගයට අනුකූල විම පිළිබඳව වාර්තා කිරීම සඳහා වන කාර්යභාරයන්.

4.5.1.1 එකග වූ ක්‍රියා පරිභාරි (Agreed upon procedures)

එකග වූ ක්‍රියා පරිපාලි කාර්යභාරයක පරාමාර්ථ වන්නේ විගණකවරයා සහ ආයතනය සහ සුදුසු ඕනෑම තොවන පාර්ශ්වයක් එකග වූ ඇති විගණක ස්වභාවයේ ක්‍රියා පරිපාලියක් විගණක විසින් සිදු කිරීම සහ කරුණු සොයා ගැනීම් වාර්තා කිරීම ය. එකග වූ ක්‍රියා පරිපාලිවල සත්‍ය සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් විගණක විසින් සපයන බැවින් කිසිදු සහතිකයක් ප්‍රකාශ නොවේ. ඒ වෙනුවට වාර්තාව හාවිතා කරන්නන් විගණක විසින් වාර්තා කරන ලද ක්‍රියා පරිපාලි සහ සොයාගැනීම් නමන් විසින්ම තක්සේරු කර විගණකගේ කාර්යයෙන් ඔවුන්ගේ තිගමන උකහා ගති.

4.5.1.1.1 එකග වූ ක්‍රියා පරිභාරි සුදුසු වන්නේ කුමක අවස්ථාවලදී ඇ?

- බඩුතොග ගේෂය තහවුරු කිරීම, දේපල, පිරියන සහ උපකරණ ගේෂයේ හොඳික පැවැත්ම තහවුරු කිරීම, ගිණුම් ගෙවිය යුතු ගේෂයන් තහවුරු කිරීම හෝ මුදල් ගේෂයන් සත්‍යාපනය කිරීම වැනි මූල්‍ය තොරතුරු වල තිශ්වීත අංශ කෙරෙහි පරික්ෂා කිරීමෙන් කළමනාකරණයට අවශ්‍ය වූ විට.
- අදාළ ප්‍රමිතින්ට අනුව යම් යම් හෙළිදුරවී කිරීම් ලබා දී ඇති බවට කළමනාකරණයට තහවුරු කරගැනීමට අවශ්‍ය වූ විට (ලඟ : - සම්බන්ධිත පාර්ශ්ව හෙළිදුරවී කිරීම.)

4.5.2 වෙනත් සේවා

ශ්‍රී ලංකා වර්තන් ගණකාධිකාරී ආයතනය විසින් නීතුත් කරන ලද ප්‍රමිතින්ට අනුව පාලනය නොවන, සහතිකවීමේ කාර්යභාරයක් නොවන සේවාදායකයෙහි සඳහා වෘත්තිකයා විසින් යම් සේවාදායකයෙහි සඳහා මෙම සේවාවන් ඉටු කළ හැකිය. වෘත්තිකයන් විසින් සපයනු ලබන අදාළ සේවාවන් සමහරක් පහත ලැයිස්තු ගත කර ඇත.

- බදු සේවා
- උපදේශන / උපදේශන සේවා


කාර්යාලය

- සහතිකවීමේ කාර්යභාරයක් යනු විශ්වාසයේ මට්ටම ඉහළ නැංවීම සඳහා තිරිමාණය කර ඇති මතයක් හෝ නිශ්චලනයක් ප්‍රකාශ කරන කාර්යයකි.
- සහතිකවීමේ කාර්යභාරයන් වර්ග දෙකක් ඇත, විනම් සාධාරණ සහතිකවීමේ කාර්යභාරය සහ සීමිත සහතිකවීමේ කාර්යභාරය
- මෙම සහතිකවීමේ කාර්යභාරයන් දෙක අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ වික් කාර්යභාරය මගින් සපයනු ලබන සහතිකයේ මට්ටමයි.
- සහතිකවීමේ කාර්යභාරයන්වල ප්‍රධාන අංග වනුයේ
 - පාර්ශ්වයන් තුනක සම්බන්ධතාවය
 - විෂය කරණය
 - සුදුසු තීරණායක
 - සාක්ෂි
 - සහතිකවීමේ වාර්තාව
- වෘත්තිකයන් විසින් කරනු ලබන අනෙකුත් අදාළ සේවාවන් අතරට විකාර වූ ක්‍රියා පරිපාරී, බල කළමනාකරණය සහ වෙනත් උපදේශන සේවා ද ඇතුළත් වේ.



අභ්‍යාස

- සීමිත සහතිකවීම සහ සාධාරණ සහතිකවීම අතර වෙනස්කම් තුනක් සඳහන් කරන්න.
- සහතිකවීමේ කාර්යභාරයක ප්‍රධාන අංශ හඳුන්වන්න.
- සහතිකවීමේ කාර්යභාරයක් හාර ගැනීමේදී සහ අඛණ්ඩව කරගෙන යාමේදී වෘත්තිකයා විසින් සලකා බැලැය යුතු සාධක දෙකක් සඳහන් කරන්න.



විකලුම්

1.

සීමිත සහතික වීම්.	සාධාරණ සහතිකවීම්
සහතිකය පහළ මට්ටමේ ය.	සහතිකය තරමක් ඉහළ මට්ටමේ ය.
සෘණාත්මක මතයක් ප්‍රකාශ වේ.	ධනාත්මක මතයක් ප්‍රකාශ වේ.
සිදුකරන ක්‍රියා පරිපාරි සාපේක්ෂව අඩුය.	සැලකිය යුතු ප්‍රමාණයක ක්‍රියා පරිපාරි අවශ්‍ය වේ.

- පාර්ශවයන් තුනකගේ සම්බන්ධතාවිය
විෂය කාරණාය
සුදුසු තීරණායක
සාක්ෂි
සහතිකවීමේ වාර්තාව
- 1 විෂය කරුණ අපේක්ෂිත පරිශීලකයින් හෝ වෘත්තිකයා හැර වෙනත් පාර්ශවයක වගකීම ද යන්න.
2 කාර්යභාරයේ නිරත පුද්ගලයින්ට අවශ්‍ය වෘත්තිය නිපුණතා සාමූහිකව ඇති බව.